

බස්නාහිර පළාත - කොළඹ කලාපය

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I - වසර මැද පරීක්ෂණය 2013

11 ශ්‍රේණිය - කාලය පැය 01

■ සැලකිය යුතුයි.

■ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සපයන්න.

■ අංක 01 සිට 40 තෙක් ප්‍රශ්න වල දී ඇති (1),(2),(3),(4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැලපෙන හෝ පිළිතුර තෝරා ගන්න.

01. සුමනදාස රජයේ කාර්යාලයක ලිපිකරුවෙකි. ඔහු විවේක කාලය ගතකළේ ගෙවත්තේ ගොවිතැන් කටයුතු කරමින් ය. එයින් ලැබෙන ඵලවළු නිවසේ පරිභෝජනයට ද යොදා ගනියි. එමගින් ඔහුට මාසිකව ඵලවළු සඳහා යන වියදම අඩුකර ගත හැක. නමුත් ඔහුගේ මිතුරු ගුණපාල ඔහුගේ ගෙවත්තේ පලතුරු වගාකොට ඉන් කොටසක් ආර්ථික මධ්‍යස්ථානයට අලෙවිකර ආදායම් උපයා ගනී. මේ අනුව සුමනදාසගේ හා ගුණපාලගේ ඵලවළු හා පලතුරු නිෂ්පාදන අයත් වන්නේ,

1. පලතුරු හා ඵලවළු නිෂ්පාදනයට.
2. වතු නිෂ්පාදනයට හා මහා පරිමාණ නිෂ්පාදනයට.
3. සෘජු නිෂ්පාදනයට හා වතු නිෂ්පාදනයට.
4. ද්විතීක හා තෘතීයික නිෂ්පාදනයට.

02. භාණ්ඩ හුවමාරු ක්‍රමයේ දුෂ්කරතාවක් නොවන්නේ,

1. භාණ්ඩ රැස්කිරීමේ අපහසුව.
2. වටිනාකම මැනීමේ නියත මිණුම් ක්‍රමයන් නොමැති වීම.
3. භාණ්ඩ අතිරික්ත නිෂ්පාදනයන් නොමැති වීම.
4. භාණ්ඩ රැගෙන යාමේ අපහසුව.

03. කවර මාධ්‍යයක් මුදල් වශයෙන් භාවිත කළ ද, එහි නිබ්බය යුතු වැදගත් ම ලක්ෂණය වන්නේ,

1. මුද්‍රණය කර තිබීමයි.
2. පිළිගත් මුදල් ආයතනයකින් නිකුත්කර තිබීමයි.
3. පොදු පිළිගැනීමක් තිබීමයි.
4. කොටස් වලට කැඩිය හැකි වීම ය.

04. "මම දැන් විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වල නිරත වෙනවා" ඉන් අදහස් වන්නේ,

1. ෆැක්ස්, ලිපි හරහා වෙළඳාම.
2. පරිගණක, අන්තර්ජාලය හරහා වෙළඳාම.
3. දුරකථනය, ෆැක්ස් හරහා වෙළඳාම.
4. පුවත්පත් දැන්වීම්, ක්‍රෙඩිට් කාඩ් හරහා වෙළඳාම.

05. ස්වභාව ධර්මය විසින් මිනිසාට අවශ්‍යදේ ලබා දී ඇත. ඒවා කෘෂි, වන, ධීවර, පතල් හා කැනීම් වශයෙන් හඳුන්වයි. එම සම්පත් පාරිභෝගිකයා ඒ ආකාරයෙන් ම පරිභෝජනයට කරයි නම්, එම නිෂ්පාදනය හඳුන්වන්නේ,

1. ප්‍රාථමික නිෂ්පාදනය.
2. ද්විතීයික නිෂ්පාදනය.
3. තෘතීයික නිෂ්පාදනය.
3. හර නිෂ්පාදනය.

06. ව්‍යාපාර පෞද්ගලික හා පොදු වශයෙන් වර්ග කර දැක්වෙන්නේ,

1. අරමුණු අනුව ය.
2. නිමිකාරීත්වය අනුව ය.
3. වගකීම් අනුව ය.
4. පරිමාණය අනුව ය.

07. සමූපකර ව්‍යාපාරයේ ලක්ෂණයක් නොවන්නේ,

1. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයයි.
2. අතිරික්තය සාමාජිකයන් අතර බෙදීමයි.
3. සාමාජිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි.
4. කොටස් මුදලට අනුව ලාභාලාභ බෙදාගැනීමයි.

08. ව්‍යාපාරිකයෙකු විසින් ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීමට පෙර කළයුතු වන්නේ,

1. ව්‍යාපාර අවස්ථාවක් හඳුනානොගැනීම යි.
2. ආදායම් ප්‍රකාශයක් සකස් කිරීම යි.
3. ශේෂ පිරික්සුම සකස් කිරීම යි.
4. මානව සම්පත් අවශ්‍යතාව.

09. මුළු නිෂ්පාදන පිරිවැය නිවැරදිව දැක්වෙන ප්‍රකාශනය තෝරන්න.

1. සෘජු වෙනත් වියදම් + වක්‍ර වෙනත් වියදම්
2. ප්‍රාථමික පිරිවැය + සෘජු පිරිවැය
3. පොදු කාර්යය පිරිවැය + සෘජු ද්‍රව්‍ය පිරිවැය
4. ප්‍රාථමික පිරිවැය + නිෂ්පාදන පොදු කාර්යය පිරිවැය

10. ශ්‍රී ලංකාවේ බැංකු හා වෙනත් මූල්‍ය ආයතන රාශියක් ඇත. එම ආයතනවල නියාමනය සිදු කරනු ලබන ආයතනය වන්නේ,

1. මහා භාණ්ඩාගාරය විසිනි.
2. ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.
3. මහජන බැංකුව විසිනි.
4. ලංකා බැංකුව විසිනි.

11. හානිපූරණ මූලධර්මය බල නොපාන රක්ෂණ වර්ගය වන්නේ,

1. මුහුදු උවදුරු රක්ෂණය යි.
2. ගිනි රක්ෂණය යි.
3. රටවාහන රක්ෂණය යි.
4. පීඩිත රක්ෂණය යි.

12. සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.

1. වේගය, පූර්ණබව, යවන්නා, ලබන්නා
2. යවන්නා, පණිවුඩය, මාධ්‍යයය ලබන්නා
3. යවන්නා, ලබන්නා, පණිවුඩය, පැහැදිලි බව
4. වේගය, පිරිවැය, යවන්නා, ලබන්නා

13. පහත x තීරුවේ ප්‍රවාහන මූලිකාංග හා y තීරුවේ ඊට අදාළ නිදසුන් ද දැක්වේ.

X	Y
1. මාර්ගය	A- විදුලිය
2. මාධ්‍ය	B- ගුවන්
3. බලය	C- කාර්
4. පර්යන්තය	D- ගුවන් තොටුපොළ

x තීරුවේ සඳහන් මූලිකාංග y තීරුවේ සඳහන් නිදසුන් සමඟ නිවැරදිව අනුපිළිවෙලට ගැලපූ විට ලැබෙන පිළිතුර තෝරන්න.

- | | |
|---------------|---------------|
| 1. A, B, C, D | 2. B, A, C, D |
| 3. B, C, A, D | 4. B, C, D, A |

14. සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගත් සමත් ගෙවීම් කරන ලද්දේ, හර කාඩ් පතකිනි. මෙම හර කාඩ්පත අයත් වන්නේ,

- | | |
|----------------------|--------------------------|
| 1. ආසන්න මුදල්වලට ය. | 2. ව්‍යවහාර මුදල්වලට ය. |
| 3. බැංකු මුදල්වලට ය. | 4. විද්‍යුත් මුදල්වලට ය. |

15. පහත සඳහන් ප්‍රකාශ වලින් "බිත් කාඩ්පත" සම්බන්ධයෙන් ඇති නිවැරදි ප්‍රකාශය තෝරන්න.

1. තොගයේ වටිනාකම පාලනය කිරීමට භාවිත කරන වාර්තාවකි.
2. ඕනෑම අවස්ථාවක දී භාණ්ඩ තොගයේ නිවැරදි වටිනාකම වාර්තා කරයි.
3. ඕනෑම අවස්ථාවක දී ඉතිරි බඩු ප්‍රමාණය වාර්තා කරයි.
4. ඕනෑම අවස්ථාවක දී භාණ්ඩ වල ගුණාත්මක භාවය පිළිබඳ වාර්තා කරයි.

■ පහත සඳහන් තොරතුරු ඇසුරින් අංක 16 හා 17 යන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

2010 නොවැම්බර් 30 දිනට මුදල් පොතේ බැංකු තීරුවේ වාසිදායක ශේෂය රු. 5000.00 කි. මුදල් පොතෙහි සඳහන් නොවූ නිත්‍ය නියෝග මත කර ඇති ගෙවීම් රු. 1000.00 කි. නිකුත් කර ඇති නමුදු ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් රු. 3000.00.

16. 2010 නොවැම්බර් 30 දිනට සංශෝධිත මුදල් පොතේ ශේෂය වන්නේ,

1. රු. 6000.00 2. රු. 7000.00 3. රු. 4000.00 4. රු. 1000.00

17. 2010 නොවැම්බර් 30 දිනට බැංකු ප්‍රකාශයේ ශේෂය වන්නේ,

1. රු. 5000.00 2. රු. 7000.00 3. රු. 3000.00 4. රු. 1000.00

18. චෙක්පත් අගරු වීමට අදාළ ද්විත්ව සටහන වන්නේ,

- | | |
|---------------------------------------|---------------------------------------|
| 1. බැංකුව තීරුව හර - අගරු චෙක්පත් බැර | 2. අගරු චෙක්පත් හර - බැංකුව තීරුව බැර |
| 3. මුදල් තීරුව හර - බැංකුව බැර | 4. බැංකුව තීරුව හර - ණයගැතියා බැර |

19. නිවැරදි ගිණුම්කරණ සම්කරණය තෝරන්න.

- | | |
|---------------------------------|---------------------------------|
| 1. වත්කම් = ප්‍රාග්ධනය - වගකීම් | 2. වත්කම් = ප්‍රාග්ධනය + වගකීම් |
| 3. ප්‍රාග්ධනය = වත්කම් + වගකීම් | 4. වගකීම් = ප්‍රාග්ධනය + වත්කම් |

20. තෝමස් ව්‍යාපාර නිමිකරුවෙකි. ඔහු සිය ව්‍යාපාරයෙන් සිය පොද්ගලික ප්‍රයෝජනයට මුදල් ලබාගත්තේ ය. එයට අදාළ ද්විත්ව සටහන වන්නේ,

1. මුදල් හර - ප්‍රාග්ධන බැර
2. වියදම් හර - මුදල් බැර
3. ගැනිලි හර - මුදල් බැර
4. ගැනිලි හර - ප්‍රාග්ධන බැර

21. මොරටුව ලිබඩු සමාගම සතියක් තුළ දී මේස 10ක් නිපැයවීය. ඊට අදාළ පිරිවැය මෙසේය. මුළු සාප්පු පිරිවැය රු. 3000.00යි. මුළු පොදු කාර්ය පිරිවැය රු. 1000.00යි. එසේ නම් මේසයක මුළු පිරිවැය වනුයේ,

1. රු. 300.00
2. රු. 200.00
3. රු. 400.00
4. රු. 100.00

22. රු. 25000.00 ක ගැනුම් ඉන්වොයිසියක් දෙවරක් සටහන් වීම හඳුන්වන්නේ,

1. උණනා දෝෂ
2. නිලවි දෝෂ
3. ද්විකරණ දෝෂ
4. මූලධර්ම දෝෂ

23. පොත් සාප්පුවක දැකිය හැකි ස්ථිර වත්කම් කාණ්ඩය වනුයේ,

1. පොත්, පොත් රාක්ක, ගොඩනැගිලි
2. පොත්, ණය ගැතියෝ, අත ඉතිරි මුදල්
3. පොත් රාක්ක, ගොඩනැගිලි, මුදල් සටහන් යන්ත්‍රය
4. පොත් රාක්ක, ණය ගැතියෝ, අත ඉතිරි මුදල්

24. ව්‍යාපාරිකයෙක් සතියක් තුළ දී කරන ලද වියදම් පහත දැක්වේ. ඒවායින් ප්‍රාග්ධන වියදම් ලෙස සැලකිය හැකි ගෙවීම් කුමක් ද?

1. ස්ථාවර වත්කම් සඳහා ගෙවීම රු. 20000.00
2. යන්ත්‍ර අලුත් වැඩියාවට ගෙවීම රු. 1500.00
3. නැවත විකිනීම සඳහා මිලට ගත් ලි බඩු සඳහා ගෙවීම රු. 30000.00
4. අතතුරක් සිදුවූ සේවකයෙකුට වන්දි ලෙස ගෙවූ රු. 30000.00

25. මුදල් වට්ටම් අඩු කරනු ලබන අවස්ථාව වන්නේ,

1. අත්පිට මුදලට බඩු ගන්නා විටය
2. ගිවිසගත් කාලය තුළ ගෙවීම් කරන විට ය.
3. බඩුමිලට ගන්නා අවස්ථාවේදී ම වෙක්පතකින් ගෙවීම් කරන විට ය.
4. බඩු මිලට ගන්නා අවස්ථාවේ දී ම මුදලින් හෝ වෙක්පතකින් හෝ ගෙවීම් කරන විට ය.

26. ශේෂ පිරික්සුමේ මුළු එකතුවට බල නොපාන ගනුදෙනුව පහත සඳහන් ඒවායින් තෝරන්න.

1. ලද වට්ටම් රු. 500ක් ලද වට්ටම් ගිණුමේ සඳහන් නොවීම.
2. රු. 10000 ගැනුම් ඉන්වොයිසිය පොත්වලින් මගහැරීම.
3. රක්ෂණ ගාස්තු රු. 1000ක් රක්ෂණ ගිණුමේ රු. 10000ක් ලෙස සටහන් වීම.
4. අත්පිට විකුණුම් රු. 50000ක් විකුණුම් ගිණුමේ රු. 5000ක් වශයෙන් සටහන් වීම.

බස්නාහිර පළාත - කොළඹ කලාපය
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය II - ශ්‍රේණිය මැද පරීක්ෂණය 2013

11 වසර - කාලය පැය 02

පළමු ප්‍රශ්නය ඇතුළුව තවත් ප්‍රශ්න හතරකට පිළිතුරු සපයන්න.

* I කොටස : පළමු ප්‍රශ්නය අනිවාර්යය වේ.

* II කොටස : A කොටසින් ප්‍රශ්න 02, B කොටසින් ප්‍රශ්න 02කට පිළිතුරු සපයන්න.

I කොටස

01.

* පහත සඳහන් අවස්ථාව අධ්‍යයනය කර ප්‍රශ්න අංක I සිට V දක්වා පිළිතුරු සපයන්න.

කුමුදු තම ගෙවත්තේ ඵලවල වගාවක් පවත්වාගෙන යන අතර, ඵකුළින් සරු ඵලදාවක් ලබා ගනී. තම පවුලේ පරිභෝජනයට අමතරව ලැබෙන ඵලදාව අසල ඇති හෝටලයට අලෙවිකොට අමතර ආදායමක් ලබා ගනී. වගා කටයුතු සඳහා තම සැමියාගෙන් හා දරුවන් දෙදෙනාගේ සහය තීරණයට කුමුදුට ලැබේ. ඵලවල තොග හෝටලයට රැගෙන යාම සඳහා අසල නිවසක ත්‍රි රෝද රථයක් යොදා ගනී. තම ව්‍යාපාරය සාර්ථක කරගෙන පොද්ගලික සමාගමක් බවට පත්කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන කුමුදු ඵලවල අලෙවි කොට ලබන ලාභය බැංකු ගිණුමක තැන්පත් කරයි.

i. මෙහි දැක්වෙන අවශ්‍යතා 02ක් සහ ඊට අදාළ වුවමනා 2ක් දක්වන්න.

ii. (අ). කුමුදුගේ නිශ්පාදනය අයත් වන්නේ කුමන නිශ්පාදන ස්වරූපයකටද?

(ආ). මෙම ව්‍යාපාරය වර්ග කළ හැක්කේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගය යටතේද?

iii. මෙම නිශ්පාදනය අදාළ වන ශ්‍රමය හා සෘජු ශ්‍රමය ලියා දක්වන්න.

iv. මෙහි සඳහන් උපකාරක සේවා 2ක් නම් කරන්න.

v. පොද්ගලික සමාගමක ද දක්නට ලැබෙන අවාසි 2ක් දක්වන්න.

(ලකුණු 2x5 = 10)

* පහත තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්න අංක IV සිට X දක්වා පිළිතුරු සපයන්න.

1. ඵලවල බීජ මිලදී ගැනීම	රු. 7500.00
2. පොහොර මිලදී ගැනීම	රු. 2000.00
3. නිවසේ පරිභෝජනය සඳහා	
ලබාගත් ඵලවල වල වටිනාකම	රු. 1500.00
4. ත්‍රි රෝද රථ කුලිය	රු. 900.00
5. ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික්	
කුඩා මිලදී ගැනීම	රු. 2500.00
6. ඵලවල අලෙවියෙන් ලත් ආදායම	රු. 24000.00

- vi. නිවසේ පරිභෝජනය සඳහා ලබාගත් එළවලු වල වටිනාකම ව්‍යාපාරයේ ගනුදෙනුවක් ලෙස සලකන්නේ කුමන සංකල්පය යටතේ ද? (ලකුණු 2)
- vii. මෙහි සඳහන් විශද්‍රව්‍ය ප්‍රාග්ධන හා අධිකාර ලෙස වර්ග කර දක්වන්න. (ලකුණු 2)
- viii. ප්‍රති මස 01 වන දිනට ඉදිරියට ගෙන ආ ශේෂය රු. 4200.00 ලෙස උපකල්පනය කොට ඉහත ගනුදෙනු මුදල් පොතක සටහන් කර දක්වන්න. (ලකුණු 3)
- xi. එම මුදල් පොත තුළනය කොට දක්වන්න. (ලකුණු 1)
- x. (3) වන සහ (5) වන ගනුදෙනු ගිණුම් කරන සම්කරණයකට බලපාන ආකාර ලියා දක්වන්න.

(ලකුණු - 20)

II කොටස

A කොටස (ප්‍රශ්න 2කට පමණක් පිළිතුරු සපයන්න.)

02.

- i. ව්‍යාපාර, වර්තමාන තත්ත්වයට සංවර්ධනය වීම විවිධ අවස්ථා ඔස්සේ සිදු වී ඇත. එම විවිධ අවස්ථා අනුපිළිවෙලින් දක්වන්න. (ලකුණු 2යි)
- ii. සර්ව පරිසර බලවේග 04ක් නම් කර, එක් එක් බලවේග යටතේ ඇතුළත් කළ හැකි සාධක දෙක බැගින් ලියන්න. (ලකුණු 2යි)
- iii. සාප්ප නිෂ්පාදන හා වක්‍ර නිෂ්පාදනය යන්න කටයෙත් පැහැදිලි කරන්න. (ලකුණු 4යි)
- iv. තනි හවුල් හා සමාගම් ආදී වශයෙන් විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග දැකිය හැකි ය. නමුත් මෙම ව්‍යාපාර සංවිධානවලට පොදු වූ ලක්ෂණ 04ක් සඳහන් කරන්න. (ලකුණු 2යි)

(ලකුණු 10)

03.

- i. (අ) වෙත්පතක් රේඛනය කිරීමේ අරමුණ කුමක් ද? එම අරමුණ ඉටුවන්නේ කෙසේ ද? (ලකුණු 2)
- (ආ) වෙත්පතක් ලිවීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු මොනවා ද? (ලකුණු 2යි)
- ii. නිෂ්පාදනය, ප්‍රාථමික, ද්විතියික, තෘතියික යැයි තුන් ආකාර වේ. මින් දෙකක් ලුහුඬින් පැහැදිලි කරන්න. (ලකුණු 2යි)
- iii. පහත සඳහන් රක්ෂණ මූලධර්ම ලුහුඬින් පැහැදිලි කරන්න. (ලකුණු 2යි)
- (අ) හානි පූර්ණය (ආ) ආසන්නතම හේතුව
- iv. ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රවාහනය ප්‍රයෝජනවත් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන කටයුතු වැඩි දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගය මොනවාද යන්න කෙටියෙන් සඳහන් කරන්න. (ලකුණු 2යි)

(ලකුණු 10)

04.

- i. සන්නිවේදනය යනු කුමක් ද? (ලකුණු 2යි)
- ii. ඒකීය බැංකු ක්‍රමය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය හා ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පත් එකින් එකට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්න. (ලකුණු 2යි)

iii. ඉතිරිකිරීමේ තැන්පතු හා කාලීන තැන්පතු අතර වෙනස්කම් 04ක් සඳහන් කරන්න.

(ලකුණු 2x2)

iv. මනා පාලනයකින් යුක්ත ගබඩා ක්‍රමයක් නොතිබීම හේතුවෙන් ව්‍යාපාරිකයෙකුට මුහුණ පෑමට සිදුවන අවාසි දෙකක් ලියන්න.

(ලකුණු 2යි)

B කොටස

(ලකුණු 10)

05.

i. ජනවාරි මාසය තුළ මාර්ටින් ගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු වල වටිනාකම ගිණුම්කරන ආකෘතියෙන් පහත දී ඇත.

ගනුදෙනු	උපකරණ	+ තොගය	+ මුදල්	= න්‍යය තිබියේ	+ න්‍යය	ප්‍රාග්ධනය
01			+ 600,000			+ 600,000
02	+ 75,000		-75,000			
03			+ 200,000		+ 200,000	
04		+ 100,000	-100,000			
05		+ 50,000		+ 50,000		
06		-10,000	+ 20,000			+ 10,000

(අ) ගනුදෙනු අංක 01 සිට 06 දක්වා ගනුදෙනු විස්තර කරන්න.

(ලකුණු 1x6)

ii. පහත දැක්වෙන ඇගයීම් අයාතනයක 2012.12.31 දිනින් අවසන් වසර සඳහා අදාළ වූ තොරතුරු ය.

2012.12.01 අමුද්‍රව්‍ය තොගය	10000
2012.12.30 අමුද්‍රව්‍ය තොගය	12000
අමුද්‍රව්‍ය ගැණුම්	50000
ගෙන ඒමේ කුලී	1000
අමුද්‍රව්‍ය ආපසු යැවුම්	500
සාප්ප වැටුප්	10000
සුපරික්ෂක වැටුප්	6000
විදුලිය හා බලය	1500
වරිපනම්	2200
රක්ෂණ	1000
නුල් හා ලේබල්	600
මාසය නිෂ්පාදන කරන ලද කම්ස	100
මානාත්මකය	20%

පහත සඳහන් දෑ ගණනය කරන්න.

(අ) පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කොපමණ ද? (ලකුණු 1)

(ආ) මුළු නිෂ්පාද පිරිවැය කොපමණ ද? (ලකුණු 1)

(ඇ) ඒකකයක විකුණුම් මිල කොපමණ ද? (ලකුණු 2)

(ලකුණු 10යි)

06.

i. පහත සඳහන් වැරදි නිවැරදි කිරීමට අදාළ ප්‍රශ්න සටහන් දක්වන්න.

(අ) විකුණුම් ප්‍රතිශතය රු. 2000.00 ක් අඩුවෙන් එකතුකර ඇත.

(ආ) ලිපිද්‍රව්‍ය ගිණුම් රු. 600.00 ක් සම්පූර්ණයෙන් ම ගිණුම්ගත කර නැත.

(ඇ) ගමන් ගාස්තු රු. 600.00 ගමන් ගාස්තු ගිණුමේ ලියා නැත.

(ඈ) සේවක වැටුප් රු. 1000.00ක් වැටුප් ගිණුමට 100 ලෙස බැරකර ඇත.

(ඉ) ගෙවූ පොලී රු. 750.00 ලද පොලී ගිණුමේ සටහන් කර ඇත. (ලකුණු 5)

ii. අවිනිශ්චිත ගිණුම පිළියෙල කරන්න. ආරම්භක ශේෂය සමග. (ලකුණු 5)

07.

i. (අ) සුළු මුදල් පොත යනු කුමක් ද? (ලකුණු 1යි)

(ආ) සුළු මුදල් "අග්‍රිම ක්‍රමය" යනුවෙන් අදහස් කරන්නේ කුමන ආකාරයේ ක්‍රමයක් ද?

(ලකුණු 1යි)

ii. "සඳුරුවන්ගේ" බැංකුවෙන් 2004.04.30 දිනට ලද බැංකු ගිණුම් විස්තරයේ ශේෂය මුදල් පොතේ ශේෂය හා සමාන නොවීය. මුදල් පොතේ බැංකු ශේෂය රු. 48420.00 කි. වෙනසට හේතු පහත දැක්වේ.

* ලාභාංශ රු. 3000.00ක් ගිණුමට ප්‍රේෂණය වී ඇත.

* බැංකුව විසින් අයකර ඇති බැංකු ගාස්තු රු. 100.00

* ස්ථාවර නියෝග ගෙවීම් රු. 1000.00

* ගෙවීම් සඳහා නිකුත් කරන ලද චෙක්පත් රු. 4000.00 නමුත් මාසය අවසාන වන තෙක් බැංකුවට ඉදිරිපත් ව නැත.

* බැංකුවේ තැන්පත් කර ඇතත් නිෂ්කාශනය වී නොතිබුණ චෙක් රු.2500.00

අවශ්‍ය වන්නේ,

(අ) සංශෝධිත මුදල් පොත පිළියෙල කරන්න.

(ආ) බැංකු සැසඳුම් විස්තරය ඇසුරින් එදිනට බැංකු ගිණුමේ ශේෂය සෙවීම කරන්න.

(ලකුණු 6)

iii. පහත වගුවේ හිස්තැන් පුරවන්න.

ගිණුමේ නම	ගෙවන ලද ප්‍රමාණය	2012.03.31 උපවිත	මාහලාභ ගිණුමට
වරිපනම් හා ගෙවල් කුලී	8000	1000	
දුරකථන		500	5500
වේතන හා වැටුප්	6000		7000
ණය පොලී	900	100	

(ලකුණු 02)

(ලකුණු 10)